



කොළඹ විශ්ව විද්‍යාලීය කෘෂිතාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනය

(UCIARS)

වැලිගත්ත, හම්බන්තොට

අධ්‍යක්ෂ තනතුර

කොළඹ විශ්ව විද්‍යාලීය කෘෂිතාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ (University of Colombo Institute for Agro-Technology and Rural Sciences–UCIARS) අධ්‍යක්ෂ තනතුර සඳහා අයදුම්පත්/නාමයෝජනා කැඳවනු ලැබේ.

අයදුම්කරුවන්/නම් කරන අය ශ්‍රී ලංකාවේ පුරවැසියන් විය යුතු අතර වයස අවුරුදු 63 ට අඩු විය යුතුය. සාර්ථක අයදුම්කරු/නම් කරන තැනැත්තා පත්වීමේ දිනයේ සිට වසර තුනක කාලයක් හෝ ඔහු/ඇය ඔහුගේ/ඇයගේ වයස අවුරුදු 65 සම්පූර්ණ වනතුරු හෝ යන දෙකෙන් පළමුවෙන්ම එළඹෙන අවස්ථාවතෙක් රාජකාරී කාලය බලාත්මක වනු ඇත.

UCIARS යනු කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව 2008 වර්ෂයේ අගෝස්තු මස වැලිගත්ත, හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද ආයතනයකි. මෙම ආයතනය පාඨමාලා (කෘෂි තාක්ෂණය පිළිබඳ උසස් ඩිප්ලෝමා සහ උපාධිය) පවත්වන අතර කෘෂි තාක්ෂණය, කෘෂි ව්‍යාපාර, ග්‍රාමීය විද්‍යාව සහ ඒ ආශ්‍රිත අනෙකුත් අංශයන්හි උපදෙස්, පුහුණුව, පර්යේෂණ හා සංවර්ධන, උපදේශන සහ ප්‍රජා සේවා වැඩසටහන් ලබා දෙයි.

අධ්‍යක්ෂවරයා ආයතනයේ ප්‍රධාන විධායක නිලධරයා, ප්‍රධාන ශාස්ත්‍රීය නිලධරයා සහ ගණන් දීමේ නිලධරයා වන්නේය. ඔහු නිලබලයෙන් ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ ශාස්ත්‍රීය කමිටුවේ සහ අධ්‍යයන මණ්ඩල වල සාමාජිකයෙකු මෙන්ම සභාපතිවරයා ද වන්නේය. ඔහු සනාථන සභාවේ ද සාමාජිකයෙකු වේ. ආයතනය තුළ විනය පවත්වා ගැනීම සඳහා විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ මහ පෙන්වීම යටතේ අධ්‍යක්ෂවරයා වගකිව යුතුය.

අධ්‍යක්ෂවරයා ඔහුගේ / ඇයගේ බුද්ධිමය මෙන්ම කළමනාකරණ පළපුරුද්ද තුළින් ආයතනයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දැක්මක් ඇති පුද්ගලයෙකු විය යුතුය. අයදුම්කරු/නම් කරන ලද තැනැත්තා විශිෂ්ට පර්යේෂණ ප්‍රකාශන පැතිකඩක් සහිත, ඉහළ මට්ටමේ අන්තර් පුද්ගල කුසලතා සහිත නායකත්ව ගුණාංග ඔප්පු කර ඇති සහ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති, උසස් අධ්‍යයන දක්ෂතාවයකින් සහ අවංකභාවයකින් යුත් පුද්ගලයෙකු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තෝරා ගන්නා අයදුම්කරු හම්බන්තොට, වැලිගත්ත UCIARS ආයතනයේ අධ්‍යක්ෂ ලෙස පූර්ණකාලීනව සේවය කළ යුතුය.

අධ්‍යක්ෂවරයාට රු.117,350 - 13x2700 - 152,450 (U-AC 5 (II)) යන වැටුප් පරිමාණයට අදාළ වැටුපක් සහ තනතුරට අදාළ වෙනත් දීමනා ලැබෙනු ඇත. දැනට රාජ්‍ය සේවයේ යෙදී සිටින තැනැත්තන් සඳහා, රාජ්‍ය සේවයේ දැනට පවතින වැටුප් ස්ථානයට නොඅඩු වැටුප් ස්ථානයක ස්ථාන ගත කෙරේ.

අයදුම්පත්/නාමයෝජනා සමඟ පහත සඳහන් ලේඛන ඉදිරිපත් කළ යුතුය:

- (i) උපන්දිනය ඇතුළුව අයදුම්කරුගේ/නම් කළ අයගේ සම්පූර්ණ ජීව දත්ත සටහනක් (උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපතක් අමුණා තිබීම අනිවාර්ය වේ).
- (ii) ආයතනයේ සංවර්ධනය පිළිබඳ දැක්ම සහිත ප්‍රකාශයක්
- (iii) අධ්‍යක්ෂ තනතුරට පත් කරනු ලැබුවහොත් ඔහු / ඇය අත්කර ගැනීමට අපේක්ෂිත අරමුණු සඳහා යෝජනා ඇතුළත් කෙටි විස්තරයක්
- (iv) නාමයෝජනාවක් නම්, එසේ නම් කරන ලද තැනැත්තාගේ කැමැත්ත ඇතුළත් ලිපියක්
- (v) අධ්‍යයන හා පර්යේෂණ විශිෂ්ඨත්වය, වෘත්තීය සන්නිවේදනය සහ කළමනාකරණ නිපුණතාවය, ඵලදායී නායකත්වය ආදිය සඳහා අදාළ සාක්ෂ්‍යවල පිටපත්.
- (vi) UCIARS හැර, වෙනත් රාජ්‍ය අංශයේ, සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන සහ උසස් අධ්‍යාපන ආයතනවල සේවය කරන අයදුම්කරුවෙකු /නම් කරන ලද අයෙකු නම්, ඔහු /ඇය තනතුරට පත් කළහොත් ඔහු /ඇය දැනට දරණ තනතුරින් නිදහස් කළ හැකිද යන්න සඳහන් සේවා යෝජකයාගේ විසින් ලබාදුන් ලිපියක්.

තෝරා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ 2020 සැප්තැම්බර් 11 දිනැති UGC වක්‍රලේඛ අංක 07/2020 හි දක්වා ඇති උපදෙස් අනුව ය (වක්‍රලේඛය www.ugc.ac.lk වෙතින් බාගත කළ හැකිය).

අයදුම්පත්/නාමයෝජනා ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී, කොළඹ විශ්ව විද්‍යාලීය කෘෂිතාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනය වෙත මුද්‍රා තැබූ කවරයක/ලියුම් කවරයක යොමු කළ යුතු අතර **2021 ඔක්තෝම්බර් 21 ප.ව. 3.00** ට හෝ ඊට පෙර ඉහත කාර්යාලයට පැමිණ භාර දී හෝ ලියාපදිංචි තැපෑලෙන් හෝ ඵවිය යුතුය. අයදුම්පත්/ නාමයෝජනා ඇතුළත් ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ 'අධ්‍යක්ෂ තනතුර' ලෙස සටහන් කළ යුතුය.

අවසන් දිනට පසුව ලැබෙන අයදුම්පත්/නාමයෝජනා ප්‍රතික්ෂේප කෙරේ.

කළමනාකරණ මණ්ඩලයේ ලේකම්
කොළඹ විශ්ව විද්‍යාලීය කෘෂිතාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනය
වැලිගත්ත, හම්බන්තොට
2021.09.19